



**ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය**  
**රුපියල් මිලියන 25,000 ක භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව**

2019 දෙසැම්බර් මස 12 වැනි දින 9.85%2024'A' කාණ්ඩය යටතේ රුපියල් මිලියන 15,000 ක සහ 11.00%2030'A' කාණ්ඩය යටතේ රුපියල් මිලියන 10,000 ක භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමට නියමිත අතර, ඉන් රුපියල් මිලියන 15,000 ක භාණ්ඩාගාර බැඳුම්කර 2018 අංක 8 දරන සක්‍රීය වගකීම් කළමනාකරණ පනතේ විධිවිධාන ප්‍රකාරව නිකුත් කෙරේ.

මෙම භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවට අදාළ විස්තර පහත දැක්වේ.

කාණ්ඩය	9.85%2024'A'	11.00%2030'A'
සු.හ.ජා. අංකය (ISIN)*	LKB00524I157	LKB01530E152
වෙන්දේසියට ඉදිරිපත් කරන ප්‍රමාණය	රුපියල් මිලියන 15,000	රුපියල් මිලියන 10,000
කල්පිරීමේ කාලය	වසර 04 මාස 09	වසර 10 මාස 05
පොලී අනුපාතිකය	වර්ෂයකට සියයට 9.85	වර්ෂයකට සියයට 11.00
නිකුතුවේ දිනය	2019 සැප්තැම්බර් 15 වැනි දින	2015 මැයි 15 වැනි දින
කල් පිරෙන දිනය	2024 සැප්තැම්බර් 15 වැනි දින	2030 මැයි 15 වැනි දින
පොලී ගෙවන දිනයන්	මාර්තු 15 සහ සැප්තැම්බර් 15 වැනි දින	මැයි 15 සහ නොවැම්බර් 15 වැනි දින
උපචිත පොලිය	රුපියල් 100 ක් සඳහා රු. 2.4896	රුපියල් 100 ක් සඳහා රු. 0.9368
වෙන්දේසි කරන දිනය	2019 දෙසැම්බර් මස 12 වැනි බ්‍රහස්පතින්දා දින	
ලංසු භාරගන්නා අවසාන දිනය හා වේලාව	2019 දෙසැම්බර් මස 12 වැනි බ්‍රහස්පතින්දා පෙ.ව. 11.00 ට	
ගෙවීම් කළ යුතු දිනය	2019 දෙසැම්බර් මස 16 වැනි දින	
ලංසු සඳහා අවම මුදල	රුපියල් මිලියන පහක් (5,000,000) සහ ඉන් අනතුරුව රුපියල් මිලියනයේ (1,000,000) ගුණිතයන්ගෙනි	

ප්‍රාථමික අලෙවිකරුවන්ගෙන් ලංසු කැඳවනු ලැබේ. ලංසු ඉදිරිපත් කළ යුත්තේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සපයනු ලැබ ඇති විද්‍යුත් ලංසු ඉදිරිපත් කිරීමේ පහසුකම මගින් පමණකි. පොලිය ගෙවූ අවසාන දිනයේ සිට පියවීම කරනු ලබන දිනට උපචිත පොලිය රහිත මිල පදනම කර බැඳුම්කර සඳහා ලංසු කැඳවනු ලැබේ. වෙළඳපොළ තත්ත්වයන් මත ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එක් එක් කාණ්ඩය යටතේ වෙන්දේසියට ඉදිරිපත් කළ ප්‍රමාණයට නොවැඩි ඕනෑම ප්‍රමාණයක් පිළිගනු ලැබිය හැකිය.

<b>පහත සඳහන් ප්‍රාථමික අලෙවිකරුවන්ගෙන් සහ අනෙකුත් බලපත්‍රලාභී වාණිජ බැංකුවලින් භාණ්ඩාගාර බැඳුම්කර මිලදී ගන්නා ලෙස මහජනතාවට දැනුම් දෙනු ලැබේ.</b>			
ඇකියුට් සෙකියුරිටීස් ලිමිටඩ්	2206297	නැට්වෙල්න් සෙකියුරිටීස් ලිමිටඩ්	4703000
ලංකා බැංකුව	2541938	මහජන බැංකුව	2458935
කැපිටල් එලයන්ස් ලිමිටඩ්	2317777	සම්පත් බැංකු පී.එල්.සී.	2305842
කොමර්ෂල් බැංකු ඔෆ් සිලෝන් පී.එල්.සී.	2332319	සෙලාන් බැංකු පී.එල්.සී.	2456340
ෆස්ට් කැපිටල් ට්‍රේෂරිස් පී.එල්.සී.	2639883	යුනියන් බැංකු ඔෆ් කලමිබු පී.එල්.සී.	2374158
එන්.එස්.බී. ෆන්ඩ් මැනේජ්මන්ට් කම්පැනි ලිමිටඩ්	2425010	වෙල්න්ට්ස්ට් සෙකියුරිටීස් ලිමිටඩ්	2675096

\* සුරැකුම්පත් හඳුනාගැනීමේ ජාත්‍යන්තර අංකය

රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව  
ශ්‍රී ලංකා මහ බැංකුව  
30 ,ජනාධිපති මාවත  
කොළඹ 01  
දුරකථන:ෆැක්ස් 2477011 :2477687  
<http://www.cbsl.gov.lk>

එම්. ඉසෙඩ්. එම්. ආසිම්  
රාජ්‍ය ණය අධිකාරී/ලේඛකාධිකාරී